

නිත්‍ය දුරිගතා රීජ්‍යා වින්දී බෙදුම්

යොමුකළයෙන් ලියවිල් :

01. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි සේවායෝජක මෙන් සහතික කළ ජායා පිටපතක්
02. රෝග නිශ්චය තුන්වුව සහ අනතුරට / අසනීපයට අදාළව අයදුම්කරු වෙත ඇති සියලුම වෛද්‍ය වාර්තාවල සේවා යොජක විසින් සහතික කරන ලද ජායා පිටපත් (වෛද්‍ය මණ්ඩල වාර්තාව ඇත්තම් එයද ඇතුළත්වේ. මූල් පිටපත් ඉදිරිපත් කළ යුතුයි.)
03. අනතුර/ අසනීපය හේතුවෙන් අයදුම්කරු රැකියාවෙන් විශ්‍රාම ගැන්වු බව සහතික කෙරෙන සේවායෝජකගේ ලිපියක් හෝ වෛද්‍ය මණ්ඩල තීරණය මත විශ්‍රාම ගැන්වීමේ ලිපිය
04. හඳුස් අනතුර සහ ඉන් ලද තුවාල, අසනීපය සහ එය ආරම්භ වූ ආකාරය පිළිබඳවන් ඒ හේතුවෙන් දැනට ඇතිව තිබෙන නිත්‍ය දුබලනාවය පිළිබඳවන් කෙරෙන පැහැදිලි විස්තරයක් (මෙය අයදුම්කරුගේම අත්සන හෝ ඇහිලි සම්ක්‍රීණ සහිතව ඉදිරිපත් කළ යුතුයි.)

සැලකිය සූත්‍රය :

- ❖ මෙම අයදුම්පත ඉදිරිපත් කෙරෙන බැංකු ගිණුම අයදුම්කරුගේම නමින් විවාත කරන ලද තති හෝ බද්ධ ගිණුමක් විය යුතුය.
- ❖ ආකාති VII පොරේමයේ වෛද්‍ය වෘත්තිකයාගේ ලියාපදිංචි අංකය සමග නිල මුදාව සහිත අත්සන අතිවාර්යෙන්ම සඳහන් විය යුතුය.
- ❖ අයදුම්කරු වෙනුවෙන් අප අරමුදලට දායක මුදල් ගෙවනු ලැබූ අංකය සම්පූර්ණයෙන් (සේවායෝජකගේ අංකය සමග සාමාජිකයාගේ අංකය) සඳහන් කළ යුතුය.
- ❖ රෝගලෙන් පිටත දින සිට හෝ නිත්‍ය දුබලනාවයට පත්වූ දින සිට හෝ සේවයෙන් ඉවත්වූ දිනය යන කරණු අතරින් අවසන් සිදුවීමේ දින සිට මාස හයක් (06) ක් ඉක්මවීමට පෙර අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
- ❖ අසනීපය සිදුවූ දිනට පෙර අවම වශයෙන් වසරක හෝ රට වැඩි කාලයක් මණ්ඩලයේ සාමාජිකත්වය තීකිය යුතුයි.

නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍ය අදාළ ලියවිලි සමග පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

කළුමණාකරු (ප්‍රතිලාභ පරීජාලන)

සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය
නැ.පෙ. 807, කමිකරු මහලේකම් කාර්යාලය
කොළඹ 05

දුරකථනය : 011-2581704

ඉක්ස් : 011-2368037

සේවා නියුක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය

නිත්‍ය දුබලතා රක්ෂණ වන්දී (හඳුසි අනතුරු/..... රෝගය)
ඇයදුම්පත්‍රය

කාර්යාලීය ප්‍රයෝග්‍රැම සඳහා

1 කොටස (සාමාජිකයා විසින් සම්පූර්ණ කළයුතුයි)

01 සාමාජිකයාගේ නම (මුල්කුරු සමග) :

.....

මුල්කුරු වලින් හඳුන්වන නම් :

.....

02 ලිපිනය :-

.....

03 උපන් දිනය :- වයස :

04 ජාතික හැඳුනුම්පත් අංකය :-

05 ඔබ සේවය කරන ආයතනයේ නම සහ ලිපිනය :-

.....

.....

06 සේවායෝජිකගේ සේ. අ. අ. අංකය/පු. අ. අංකය :

සාමාජික අංකය :-

07 සේවය ආරම්භකම් දිනය :-

08 රැකියාවේ ස්වභාවය :-

09 බැංකු ගිණුම් පිළිබඳ විස්තර (මගෙන් බැංකු ගිණුමේ ජායා පිටපතක් අමුණන්න)

- ❖ බැංකුවේ නම :-
- ❖ බැංකු ගාබාව :-
- ❖ ගිණුම් අංකය :-

10 හඳුසි අනතුර සිදුවූ /රෝග වැළැන දිනය :-

11 අනතුරහි/රෝගයෙහි ස්වභාවය :-

.....

12 රෝගීගත වූ දිනය :- රෝගලින් පිට වූ දිනය :-

13 අභ්‍යුලත් කරනු ලැබූ රෝගල :-

14 හඳුසි අනතුර/..... රෝග හෝතුවෙන් ඔබ නිත්‍ය දුබලතාවයට පත්වී ඇද්ද/එස් නම් නිත්‍ය දුබලතාවයට පත්වීම සනාථ කෙරෙන, මෙවදාවරයා විසින් නිර්දේශ කරනු ලබන දිනය :-

15 නිත්‍ය දුබලතාවය හේතුව මත රැකියාව අහිමිවූ දිනය :-

ඉහතින් දක්වා අඟි තොරතුරු සත්‍ය හා නිවර්දී බව මම මෙයින් ප්‍රකාශ කරමි. මෙහි අසත්‍ය තොරතුරු සැපයුවහොත් මට විරැද්ධිව උසාවියක තත්ත්ව පවරනු ලැබිය හැකි බව මම දනිමි.

මාපවැශිලි සම්බන්ධී :

වම

දකුණු

.....
සාමාජිකයාගේ අන්සන

දිනය :- දුරකථන අංකය :-

02 කොටස: (සේවායෝජක විසින් සම්පූර්ණ කළයුතුය)

- | | |
|----|--|
| 1 | <p style="text-align: right;">නි පිහිට</p> <p style="text-align: center;">(ලිපිනය)</p> <p style="text-align: center;">(ආයතනයේ තම)</p> <p>කළුමණාකරු/පාලක/අධිකිරු
..... වන
මම සේ. අ. අ. /පු. අ. අ. අංක සහ
ජ්‍යෙනික හැඳුනුම්පත් අංක දරණ
..... නැමැත්තා</p> <p style="text-align: center;">(සාමාජිකයාගේ තම)</p> <p>..... දින සිට මෙම ආයතනයේ සේවා තියුක්තව සිටි
වන දින සිට
හෝතුව මත තිතා දුබලතාවයට පත්වූ බවත් සේවය අවසන් කළ බවත් මෙයින්
සහතික කරමි.</p> |
| 11 | <p>තවද අප විසින් මහු/ අය වෙනුවෙන් සේවා තියුක්තයන්ගේ භාර අරමුදලේ ආයක
මුදලේ අබණ්ඩව ඉහත අංක 1 යටතේ සඳහන් සේවා තියුක්තිය අවසන් කළ දිනය
දක්වා සේවා තියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත එවා අභි බවත්
තවදරවත් මහු/අය අප ආයතනයේ සේවය තොකරන බවත්, සහතික කරන අතර
තිතා දුබලතාවයට පත්වූ මෘසයට පෙර මෘස 12 (දෙළඟ) සඳහා මහු/ අය වෙනුවෙන්
හා සියලුම සේවා තියුක්තයන් වෙනුවෙන් තැන්පත් කරන ලද ආයක මුදලේ පිළිබඳ
විස්තර පහත දක්වා ඇත.</p> |

111 ඉහත කාලසීමාවට අදාළව දායක මූදල් ගෙවන ලද්දේ ආකාති ආර් 1 මගින්ද? ආකාති ආර් - 4 මගින් ද?

.....

iv ආකාති ආර් - 1 මගින් මූදල් ගෙවා අන්තම් එම කාලසීමාවට අදාළව ආකාති 11 වාර්තා

(ඇ) දැනවමත් ඔබ ආයතනයට වෙත එවා ඇති අතර, එම වාර්තාවේ මහුගේ /අයගේ නම අශ්‍යුලත්ව ඇති බවත්,

(ඇ) ඉදිරියේ දී එවීමට නියමිත බවත්, එම වාර්තාවේ මහුගේ/අයගේ නම ඇතුළත් කරන බවත් සහතික කරමි.

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා තිවුරුදී බව මෙයින් ප්‍රකාශ කරන අතර මෙහි යම් අසත්‍ය තොරතුරක් සැපයුවහොත් සේවා තියුක්තයන්ගේ හාර අරමුදල් පනතේ 39 වන වගන්තිය යටතේ මට විරද්ධව උසාවියක නඩු පවරනු ලැබිය හැකි බව ද මම දැනීම්.

.....

සේවායෝජකගේ අත්සන

තිල මූදාව :

දිනය :-

දුරකථන අංකය :-

ආකෘති V11

සේවා නියක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලය
1980 අංක 46 දැරණ සේවා නියක්තයන්ගේ හාර අරමුදල් පනතට අදාළව
වෛද්‍ය සහතිකය

සේවා නියක්තයන්ගේ හාර අරමුදල් මණ්ඩලයේ සහාපතිතුමා වෙත,

ලියාපදිංචි අංක දරණ වෛද්‍ය වාත්තික
..... වන මම
සේවා නියක්තයන්ගේ හාර අරමුදල් සාමාජිකයෙකු වන
..... (සාමාජිකයාගේ නම)
..... මහතා/මහත්මිය/මෙනවිය
200... ක් වූ මස වන දින වූ මේදින මා
විසින් පරීක්ෂා කරන ලද බවත්, එකී
..... මහතා/මහත්මිය/මෙනවිය
..... තැමැති
රෝගයෙන් පෙළේන බවත්, එම දුර්වලතාව බවත් එහි ප්‍රතිඵලයක්
(ප්‍රතිඵලය දක්වන්න)

වශයෙන් මහු/අය මුළුමතින්ම හා ස්ථිර වශයෙන්ම අගක්තුතාවයට පත්වීමෙන් තවදුරටත්
සේවයට තුළදුසු බවත් මෙයින් සහතික කරමි.

එකී
..... මහතා/මහත්මිය/මෙනවිය
විසින් මහුගේ/අයගේ අත්සන හා මාපවැකිලි සඳහා මෙම සහතිකය මත මා ඉදිරියේ දී
තබන ලදී.

සාමාජිකයාගේ මාපවැකිලි සඳහා :
..... සාමාජිකයාගේ /සාමාජිකාවගේ අත්සන

වම දකුණ
.....
..... වෛද්‍ය වාත්තිකගේ අත්සන

දිනය :

තිළ මුදාව :